

ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයේ 36 වන වාර්ෂික මහා සභා රැස්වීම් වාර්තාව

ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයේ 36 වන වාර්ෂික මහා සභා රැස්වීම 2019 ක් වූ මාර්තු මස 28 වන දින කොළඹ 07, නෙළුම් පොකුණ රහඹලේදී පෙ.ව. 11.30 සිට ප.ව.2.30 දක්වා පවත්වන ලදී.

ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයේ ගරු සභාපති ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා වාර්ෂික මහා සභා රැස්වීම ආරම්භ කළ බව ප්‍රකාශ කිරීමෙන් අනතුරුව මිය ගිය සාමාජිකයින් උදෙසා විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් ආරම්භ කරන ලදී. ඉන් අනතුරුව ගරු සභාපතිතුමා අරමුණ පැහැදිලි කිරීම සිදු කරන ලද අතර 36 වන වාර්ෂික සමුළුව හා වාර්ෂික මහා සභා රැස්වීම සංවිධානය කිරීමේදී සහය දැක්වූ සැමට ස්තූතිය පුද කරන ලදී.

ගරු ලේකම් පී.පී.එස්. රෝහණ ද සිල්වා මහතා 35 වන වාර්ෂික මහා සභා රැස්වීමේ වාර්තාව හා 2018.03.17 සිට 2019.03.27 දින දක්වා කාලයට අදාළ වාර්ෂික වාර්තාව සහා ගත කරන ලදී. එම වාර්තා දෙකම සාකච්ඡා කිරීමෙන් අනතුරුව චන්ද්‍රරත්න පල්ලේගම මහතා සහ චන්දිත් මහතාගේ යෝජනා ස්ථිරත්වයෙන් සංශෝධන රහිතව සහා සම්මත විය.

ගරු භාණ්ඩාගාරික බී.ඒ.ප්‍රදීප් ලක්ෂානන් මහතා ඉදිරිපත් කරන ලද 2018.01.01 සිට 2018.12.31 දින දක්වා වූ විගණනය කරන ලද වාර්ෂික ගිණුම් වාර්තාව ද සාකච්ඡා කිරීමෙන් අනතුරුව සුදන් රත්නවීර මහතා සහ ඩබ්.ඒ.පී.රත්නායක මහතාගේ යෝජනා ස්ථිරත්වයෙන් සහා සම්මත විය.

ඉන් අනතුරුව වාර්ෂික මහා සභා රැස්වීම සඳහා ඉදිරිපත් කරන ලද පහත සඳහන් යෝජනා සාකච්ඡාවට බඳුන් කරන ලදී.

1. ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයේ 35 වන වන විධායක සභාව විසින් යෝජනා අංක 01 සිට 06 දක්වා කරුණු ඇතුළත්ව ඉදිරිපත් කර තිබූ යෝජනාව
2. ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයේ, හම්බන්තොට දිස්ත්‍රික් ශාඛාව මගින් ඉදිරිපත් කරන ලද කරුණු 3ක් ඇතුළත් යෝජනාව
3. 2013 ශ්‍රී ලංකා පරිපාලන සේවා නිලධාරී කණ්ඩායම ඉදිරිපත් කර තිබූ යෝජනාව
4. එච්.ඒ.එස්.ප්‍රනාන්දු මහතා කරුණු දෙකකින් යුතුව ඉදිරිපත් කර තිබූ යෝජනාව
5. ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයේ, අනුරාධපුර දිස්ත්‍රික් ශාඛාව මගින් කරුණු දෙකක් ඇතුළත් කර ඉදිරිපත් කරන ලද යෝජනාව

එම යෝජනාවන් පිළිබඳව ගරු සභාවේදී දීර්ඝ ලෙස කරුණු ඉදිරිපත් කල අතර ඒ සඳහා අනුරාධ විජේකෝන් මහතා, ගිනාමනී කරුණාරත්න මහත්මිය, අරුණ ප්‍රනාන්දු මහතා, සුදන් රත්නවීර මහතා, රෝෂණී මහත්මිය, තරංග මහතා, සුමිත් මහතා, චන්ද්‍රරත්න පල්ලේගම මහතා, කාංචනා තල්නාවිල මහත්මිය, ජනක ප්‍රේමරත්න මහතා. බන්දුල හරිස්චන්ද්‍ර මහතා, චන්ද්‍රා මහත්මිය, ජයවීර ප්‍රනාන්දු මහතා, ගෝපල රත්ජන් මහතා ඇතුළු සාමාජික සාමාජිකාවන් සාකච්ඡාව සඳහා එක් විය.

සියළුම කරුණු සලකා බැලීමෙන් අනතුරුව එම යෝජනාවන් පිළිබඳව පහත සඳහන් පරිදි කටයුතු කිරීමට ගරු සභාවේ ඒකමතික අනුමැතිය හිමිවිය. එනම්, ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයේ 35 වන විධායක සභාව ඉදිරිපත් කරන ලද යෝජනා 6න් අංක 01,02,03.1 හා 04 යෝජනා සංශෝධන රහිතව සම්මත කිරීමටත් යෝජනා අංක 03.2හි යාවස්ථ සාමාජිකත්වයේ පවතින ස්වභාවය වෙනස් කිරීමකට ලක් නොකොට 2019 වර්ෂයේ සිට ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයේ සුභ සාධන අරමුදල වැඩි දියුණු කිරීම සඳහා සාමාජික සාමාජිකාවන් රුපියල් දහසක මුදලක් වාර්ෂිකව ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය වෙත ලබා දිය යුතු ලෙසද, යෝජනා අංක 06 මහා මණ්ඩල රැස්වීම් පැවැත්වීමේ දී එක් රැස්වීමක් කොළඹට ආසන්න ස්ථානයක පැවැත්වීම හා අනෙක් රැස්වීම් කොළඹින් පිට පළාතක පැවැත්වීම ලෙස සංශෝධනය කිරීමට යටත්ව ද ඒකමතිකව සහා සම්මත විය.

යෝජනා අංක 05 මහ සභාව විසින් සම්මත නොකළ අතර පලාත් සම්බන්ධීකරණය සඳහා විධායක සභාව මගින් නිලධාරීන් පත්කර ගැනීමට කටයුතු කිරීම වඩාත් සුදුසු බවට තීරණය කරන ලදී.

ඩබ්.ඩබ්.නලින්ද ජයවීර ප්‍රනාන්දු මහතා ඉදිරිපත් කරන ලද යෝජනා 3 සඳහාම මහා සභාවේ ඒකමතික අනුමැතිය හිමිවූ අතර අල්ලස් දුෂණය පිටුදැක ජනතා විශ්වාසය වඩාත් තහවුරු කර ගැනීම සඳහා වැඩ සටහන් සංවිධානය කිරීම සුදුසු බවට ද බන්දුල හරිස්චන්ද්‍ර මහතා යෝජනා කරන ලදී.

ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයේ හම්බන්තොට ශාඛාව මැයෙන් ඉදිරිපත් කරන ලද යෝජනා 3 ක්‍රියාත්මක කිරීම සඳහා ද මහ සභාවේ ඒකමතික අනුමැතිය හිමි විය.

2013 ශ්‍රී ලංකා පරිපාලන සේවයේ නිලධාරීන් විසින් මෝටර් රථ ආනයන බලපත්‍රය ලබා ගැනීමේදී අසාධාරණයට ලක්වූ නිලධාරීන්ට සහන සැලසීම වෙනුවෙන් කරන ලද යෝජනාව පළමුවරට පමණක් නොව වාහන ආනයන බලපත්‍ර හිමි සියළු නිලධාරීන්ට ද එම සහනය ලබා ගැනීම සඳහා ක්‍රියා කල යුතු බවට වූ සංශෝධනය ද ඇතුළත්ව ඒකමතිකව සම්මත විය.

එච්.ඒ.එස්.ප්‍රනාන්දු මහතාගේ යෝජනා අංක 02 ක්‍රියාත්මක කිරීම සඳහා ඒකමතික අනුමැතිය හිමි වූ අතර යෝජනා අංක 01 සඳහා face book ගිණුම අයිතිකරු හා එහි පාලකයන් ලෙස ක්‍රියා කරන සාමාජිකයින් ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය ලෙස සඳහන් කොට ඇති බැනරය ඉවත් කොට ගැලපෙන වෙනත් සුදුසු නමක් යොදන ලෙස ඉල්ලා සිටීමටත් ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයේ සියළු සම්බන්ධතා වෙබ් අඩවිය හරහා සිදු කිරීම සුදුසු බවටත් යෝජනා විය.

ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයේ අනුරාධපුර දිස්ත්‍රික් ශාඛාව විසින් ඉදිරිපත් කොට තිබූ යෝජනා 2 පිළිබඳව ගරු සභාව දීර්ඝ ලෙස කරුණු සාකච්ඡා කල අතර එම කරුණු පිළිබඳව 36 වන විධායක සභාව මඟින් අනු කමිටුවක් පත් කොට ඉදිරි කටයුතු සිදු කිරීම සඳහා ක්‍රියා කළ යුතු බවට තීරණය විය.

ඉන් අනතුරුව නාමල් කරුණාරත්න මහතා පළාත් ක්‍රීඩා අධ්‍යක්ෂ තනතුර සඳහා පත් කිරීමේදී මතු වි තිබෙන ගැටළු සහගත තත්වය පිළිබඳ කරුණු ඉදිරිපත් කරන ලද අතර අප ලේඛනගත තනතුරු වලට නිලධාරීන් පත් කිරීමේදී හා තනතුරු ඇති කිරීමේදී වඩාත් විමසිලිමත්ව ඒ පිළිබඳව අවධානයෙන් කටයුතු කොට අවශ්‍ය අවස්ථාවලදී මැදිහත් වීම සිදුකළ යුතු බවට වූ යෝජනාව බන්දුල හරිස්වන්ද්‍ර මහතා විසින් ස්ථිර කරන ලදී. යෝජනා වාරය නිම වීමෙන් අනතුරුව නාම යෝජනා කැඳවීම සඳහා වන වාර්තාව සභාවට ඉදිරිපත් කරන ලදී. ඉන් අනතුරුව 35 වන විධායක සභාව සහය දුන් සැමට ස්තූතිය පලකර ඉල්ලා අස්විය. ඉන් අනතුරුව ප්‍රධාන තේරීම් භාර නිලධාරී විසින් නිලවරණය සඳහා ලැබී තිබූ නාම යෝජනා සම්බන්ධයෙන් පැවැත්වූ ඡන්ද විමසීම පිළිබඳව වූ වාර්තාව සභාවට ඉදිරිපත් කරන ලදී.

36 වන විධායක සභාවේ තනතුරු 03ක් එනම් සභාපති, නියෝජ්‍ය සභාපති හා කාරක සභික තනතුරු සඳහා නිලවරණයන් පැවැත්වූ අතර සහකාර භාණ්ඩාගාරික ධුරය හැර අනෙකුත් තනතුරු සඳහා නිලධාරීන් නිතරහයෙන් තේරී පත්විය.

නිලවරණයේ ප්‍රතිඵල අනුව වැඩි ඡන්ද සංඛ්‍යාවක් ලබා ගන්නා ලද නිලධාරීන් ඒ ඒ තනතුරු සඳහා තේරීපත් විය.

ඒ අනුව නිලවරණයේ ප්‍රතිඵල අනුව වැඩි ඡන්ද ලබාගත් හා නිතරහයෙන් පහත සඳහන් නිලධාරීන් ඒ ඒ තනතුරුවලට තේරී පත් විය.

- ගරු සභාපති - බී.කේ.පී.වන්දකීර්ති මහතා
- ගරු ලේකම් - පී.පී.එස්.ආර්. ද සිල්වා මහතා
- ගරු භාණ්ඩාගාරික - කේ.පී.යෝගවන්ද්‍ර මහතා
- ගරු ජාතික සජවිධායක - ආචාර්ය කේ.ඒ.එස්.කීර්ගල මහතා
- ගරු සංස්කාරක - සුධර්මා කරුණාරත්න මහත්මිය
- ගරු නියෝජ්‍ය සභාපතිවරු (05)
 - එස්.ජේ.කහවත්ත මහතා
 - ආර්.පී.ජනක ප්‍රේමරත්න මහතා
 - ආර්.එම්.එන්.කේ.කාංචන මහතා
 - බුද්ධික අමල් ජයතිස්ස මහතා
 - එම්.බී.එල්.රහුමාන් මහතා

- ගරු නියෝජ්‍ය ලේකම් - එච්.එච්.එන්.අමරසිංහ මහතා
- ගරු සහකාර ලේකම් - ඒ.එම්.සී.ඩබ්.පී.අබේකෝන් මහතා
- ගරු සහකාර සංස්කාරක විධායක කමිටු සාමාජිකයින් - සේනු මොහොමඩ් අල් අමීන් මහතා

1. ජේ.කේ.නිරංජලා දිල්හානි මහත්මිය
2. අර්ජුන රත්නායක මහතා
3. දිනේෂ් විදානගමාවිචි මහතා
4. සුරංග රණසිංහ මහතා
5. එච්.ඒ.එස්.මධුශංක මහතා
6. ටී.එච්.බී.ඒ.දේශප්‍රිය මහතා
7. ආර්.පී.ඉරේෂා උදයංගනී මහත්මිය
8. දර්ශන දසුන් රාජපක්ෂ මහතා
9. දුලීප් සෝමරත්න මහතා
10. ජී.කේ.සමන් පුෂ්ප කුමාර මහතා
11. එස්.ඩී.තෙවරප්පෙරුම මහතා
12. බිනුප කැකුලාවල මහතා
13. ගිනිගේ ප්‍රසන්න ජනක කුමාර මහතා
14. එන්.ඒ.පී.එස්.එස්.වික්‍රමසිංහ මහතා
15. පී.එම්.නානායක්කාර මහතා

ඉන් අනතුරුව නාම යෝජනා ඉදිරිපත්ව නොතිබූ සහකාර භාණ්ඩාගාරික ධුරය සඳහා සුදුසු නිලධාරියෙකු පත්කර දෙන ලෙස ගරු සභාව වෙත දැනුම් දෙනු ලැබූ අතර එහිදී සුදුන් රත්නවීර මහතාගේ හා ඩබ්.ඒ.පී.රත්නායක මහතාගේ ස්ථිරත්වයෙන් ඩබ්.ඩබ්.කේ.ජයවීර ප්‍රනාන්දු මහතා සහකාර භාණ්ඩාගාරික ලෙස තෝරා පත්කර ගන්නා ලදී.

ගිණුම් පරීක්ෂක ධුරය සඳහා මීට පෙර වසරවල ඒ සඳහා පත් කර ගන්නා ලද ලංකා පොහොර සංස්ථාවේ සාමන්‍යාධිකාරී (මූල්‍ය), පී.ආර්. සමරවීර මහතා පත් කිරීමට ද ඒකමතිකව තීරණය විය.

නව නිලධාරී මණ්ඩලය පත්කර ගැනීමෙන් අනතුරුව නව සභාපති ප්‍රභාත් වන්දකීර්ති මහතා සභාව අමතන ලද අතර නව ලේකම් පී.පී.එස්. රෝහණ ද සිල්වා මහතාගේ ස්තූති කතාවෙන් පසු රැස්වීමේ කටයුතු නිමාවට පත්කරන ලදී.

මෙයට,

ප්‍රභාත් වන්දකීර්ති
ගරු සභාපති

පී.පී.එස්.රෝහණ ද සිල්වා
ගරු ලේකම්